



ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව

**1981 අංක 39 දින ඉඩම්
ප්‍රතිසංස්කරණ (විශේෂ
විධිවිධාන) පත්‍ර**

[සහතිකය සටහන් කළේ 1981 ජූනි මස 3 වන දින]

ආච්‍ර්‍යවාධී නියමය පරිදි තුළුණා කරන ලදී.

1981 ජූනි මස 05 වැනි දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ
ඇයට පත්‍රයේ II වන කොටසේ අතිරේකයක් වශයෙන් පළ කරන ලදී.

ශ්‍රී ලංකා රජය තුළුණා දායාර්ථමෙන් ඇවිට මුද්‍රණය කරන ලදී.

කොළඹ රජයේ ප්‍රකාශන පාරිජාලයෙන් එම දි මෙහෙ නැතුවෙන් ප්‍රකාශන කළ

1981 අංක 39 දරන ඉඩම් ප්‍රතිසංස්කරණ
(විශේෂ විධිවිධාන) පනත

[සහතිකය සමඟන් කලෝ' 1981 ජූනි මස 3 වන දින]
එල්. ඩී. මි. 11/79

ඡාතික රාජ්‍ය සභාවේ 1972 අංක 1 දරන ඉඩම් ප්‍රතිසංස්කරණ පනත සංශෝධනය කිරීම සඳහා ද එම පනතෙක් 13 වන, 14 වන සහ 19 වන වගන්ති යටතෙන් කරන ලද ඇතුම් ආයු සහ නිශ්චය කිරීම මෙහෙන් බෙදෙනු විශේෂ විධිවිධාන ඇති කිරීම සඳහා ද ඒ හා සංශෝධනය තේ ටොටො ඇතුළු සඳහා විධිවිධාන පැලුයිම් සඳහා ද එහි පනතකි.

මී ලංකා ප්‍රජාත්‍යාමාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාරේලිමේන්තුව විසින් මෙයේ පනවනු ලැබේ:—

1. මේ පනත 1981 අංක 39 දරන ඉඩම් ප්‍රතිසංස්කරණ ප්‍රතිසංස්කරණ පනත යනුවෙන් හඳුන්වනු ලැබේ.

I වන කොටස

ඡාතික රාජ්‍ය සභාවේ 1972 අංක 1 දරන ඉඩම් ප්‍රතිසංස්කරණ
පනත සංශෝධනය කිරීම

2. (මෙහි මත් මතු මේ පනතේ මේ කොටසෙහි “ප්‍රධාන ප්‍රජාපතිය” යනුවෙන් සඳහන් කරනු ලබන) ඡාතික රාජ්‍ය සභාවේ 1975 අංක 39 දරන පනතින් සංශෝධන, ඡාතික රාජ්‍ය සභාවේ 1972 අංක 1 දරන ඉඩම් ප්‍රතිසංස්කරණ පනතේ න වන වගන්තිය පහා දැක්වෙන පරිදි මෙයින් සංශෝධනය කරනු ලැබේ:—

ඡාතික
රාජ්‍ය සභාවේ
1972 අංක 1
දරන පනතේ
3 වන
වගන්තිය
සංශෝධනය
කිරීම.

(අ) එම වගන්තියේ (4) වන උපවගන්තියේ (අ) ජොදයට ඉක්විනිව ම, පහත දැක්වෙන අප්‍රති ජොදය එකතු කිරීමෙන් :—

“(අ) පොදුගලික හාරයක් යටතේ හාරකුට්ටකු විසින් වෙනත් යම් තැනැත්තාකුගේ ප්‍රතිශ්‍යාය සඳහා යම් ඉඩමක් අයිති කරනු ලබ ඇති අවස්ථාවක ඒ පොදුගලික හාරය;”; සහ

(ආ) එම වගන්තියේ (4) වන උපවගන්තියට ඉක්විනිව ම, පහත දැක්වෙන අප්‍රති උපවගන්තිය එකතු කිරීමෙන් :—

“(5) කාෂීකාරීමික සංවර්ධනයේ යෙපත සඳහා වන්නේ යයි අමාත්‍යවරයා විසින් අනුමත කරන ලද ව්‍යාපෘතියක් සඳහා ජනරජය විසින් යම් තැනැත්තාකුව යම් කාෂීකාරීමික ඉඩමක් බේදාදට දී ඇති විටක, (4) වන උපවගන්තියේ අපුරු වගන්තියේ කුමක් සඳහන් ලුව ද (1) වන උප වගන්තියේ කාර්යය සඳහා ඒ කාෂීකාරීමික ඉඩමේ බේදා ගැනුම්කරු, ඒ ඉඩමේ අයිතිකරු බවට සලකනු කොළඹිය යුතු ය.”.

ප්‍රතිසංස්කරණ
ප්‍රජාත්වීය
5 වන
වගන්තිය
සංශෝධනය
කිරීම්

3. ප්‍රතිතා ප්‍රජාත්වීයේ 5 වන වගන්තිය මෙහි පහත දැක්වෙන
පරිදි මෙයින් සංශෝධනය කරනු ලැබේ :—

(අ) එම වගන්තිය, ඒ වගන්තියේ (1) වන උපවගන්තිය ලෙස
ඇංක යෙදීමෙන් ; සහ

(ආ) එම වගන්තියේ (1) වන උපවගන්තියට ඉක්සින්ව ම මෙහි
පහත දැක්වෙන අදාළ උපවගන්තිය ඇතුළත්
කිරීමෙන් :—

“(2) (මේ උපවගන්තියේ “අදාළ දිනය” යනුවෙන්
සඳහන් කරනු ලබන) මේ උපවගන්තිය පනවනු ලැබේ
සඳහා පසු යම් දිනයක, විවෘතය නිසා හේ උරුම්මීම නිසා
නැතහෙත් ඒ දෙකම නිසා හේ යම් තැනැත්තාතු උපරිම
යට වැඩි කාලීකාරීමික ඉඩම් ප්‍රමාණයක අයිතිකරු බවට
පත් වන අවස්ථාවක (1) වන උපවගන්තියේ විධිවිධාන
අදාළ තොටිය යුතු අතර ඒ අනුව ඒ තැනැත්තා විසින්
අදාළ දිනයේ සිට අවුරුදු දෙකක් කාලීකීමාව ඇතුළතා,
අදාළ දිනයේ සිට එම ඉඩම් විකිණීමෙන් හේ අනුකූලය
උපරිමයට වැඩි එම ඉඩම් විකිණීමෙන් හේ අනුකූලය
කින් පවරා දිය ඇකි ය. ඒ කාලීකීමාව ඇතුළතා, උපරිමයට
වැඩි එම ඉඩම් පවරා දීම ඒ තැනැත්තා විසින් ප්‍රාග්
හැරින ලද අවස්ථාවක, උපරිමයට වැඩි එම ඉඩම්, ඒ කාලී
මාව අවසානයේ දී—

(අ) කොමිෂන් සභාව වෙන සභා වූ ලෙස සැලකිය
යුතු ය; තව ද

(ආ) කොමිෂන් සභාව විසින් දෙන ලද ව්‍යවස්ථාපිත
බද්දක් යටතේ එම තැනැත්තා සන්නකයෙන්
තැබාගෙන සිටින ලෙස සැලකිය යුතු ය.”.

ප්‍රතිසංස්කරණ
ප්‍රජාත්වීය
12 වන
වගන්තිය
සංශෝධනය
කිරීම්.

4. ප්‍රතිතා ප්‍රජාත්වීයේ 12 වන වගන්තියෙහි අවසානයට පහත
දැක්වෙන උපවගන්තිය එකතු කිරීමෙන් ඒ වගන්තිය මෙයින්
සංශෝධනය කරනු ලැබේ :—

“(4) (1) වන උපවගන්තියෙහි සඳහන් යම් උකසක්, බද්දක්,
පොලී මරා බුන්තියන් තැනැත්තා බුන්තියන් පිළිබඳව
කිසියම් සිව්ල් අධිකරණයක යම් නැඩුවක හේ නැඩු ක්වපුන්
තාක කාරිය සඳහා කාලීපාමෙන් කාලීකීමාව ඇතැනාය
කිරීමේදී, (එම උකසට, බද්දව, පොලී මරා බුන්තියට
තැනැත්තා තේවා බුන්තියට විෂය කාරණව වූ) කාලීකාරී
නැතහෙත් තේවා බුන්තියට විෂය කාරණව වූ) කාලීකාරී
මින ඉඩම්, කොමිෂන් සභාව සභා වූ දිනයෙන් අරුමෙහි,
එම ඉඩම්හි අයිතිකරු වෙන ගෙවිය යුතු වන්දී මුදල තීර
ඉම ඉඩම්හි අයිතිකරු වෙන ගෙවිය යුතු වන්දී මුදල තීර
සෙය කරනු ලබන දිනයෙන් අවසන් වන කාලීකීමාව අන්
හරිනු ගෙවිය යුතු ය.”.

5. ප්‍රධාන ප්‍රජාත්‍යුගීයෙෂ් 14 වන වගන්තීයේ (2) වන උපවහන් තීයට දැක්වීම්ව ම, පහත දැක්වෙන අදාළන් උපවහන්තීය ඇතුළත් කිරීමෙන් එ වගන්තීය මෙයින් සංශෝධනය කරනු ලැබේ :—

ප්‍රධාන
ප්‍රජාත්‍යුගීය
14 වන
වගන්තීය
සංශෝධනය
කිරීම්.

“(2අ) මේ උපවහන්තීය පනවන ලද දින සිට සහ ඉන්පසුව, තුළ ගණන ආක්කර එකසිය පනහට වැඩි වූ යම් කාෂිකාර්මික ඉඩම් (1) වන උපවහන්තීය යටතේ පවරුදීමට, (2) වන උප වගන්තීය යටතේ කාෂිකාර්මික සහාව විසින්, කිසිම ව්‍යවස්ථාපිත බිඳ ගැනුමිකරුවකට අනුමතය දෙනු නොලැබිය යුතුය :

එසේ වුව ද, මේ උපවහන්තීය පනවනු උඩීමට ප්‍රතීවයන් යම් ප්‍රකාශකයකට හේ ප්‍රකාශකයගේ පවුලේ යම් සාමාජිකයකුට හේ සන්නක්ධ හාරදෙනු ලබ ඇත්තා වූ යම් කාෂිකාර්මික ඉඩම් සම් බින්ධයෙන්, මේ පනගේ කුමක් සඳහන්ට ඇත ද, මේ උපවහන්තීයෙන් ඉහත්ත් වූ විධිවිධාන අදාළ නොවිය යුතු ය.”.

6. ප්‍රධාන ප්‍රජාත්‍යුගීය 18 වන වගන්තීය, එම වගන්තීයේ (4) වන උපවහන්තීයට දැක්වීම්ව ම, පහත දැක්වෙන අදාළන් උපවහන්තීය ඇතුළත් කිරීමෙන්, මෙයින් සංශෝධනය කරනු ලැබේ :—

ප්‍රධාන
ප්‍රජාත්‍යුගීය
18 වන
වගන්තීය
සංශෝධනය
කිරීම්.

“(4අ) (4) වන උපවහන්තීයේ කුමක් සඳහන්ට ඇත ද, (මේ උපවහන්තීයේ “අදාළ දිනය” යනුවන් සඳහන් කරනු ලබන) මේ උපවහන්තීය පනවනු ලබූ දිනයට පසු යම් දිනයක, විවෘතය තීක්ෂණය හේ උරුමය තීක්ෂණය හේ එ දෙකම් තීක්ෂණය හේ උපරිමයට වැඩි කාෂිකාර්මික ඉඩම් ප්‍රමාණයේ අයිතිකරු බවට පත්ව එ අතිරික් තය අදාළ දිනයේ සිට අවුරුදු දෙකක කාල සිම්චික් ඇතුළත ලිඛිණීමෙන් හේ අනුකාරයකින් පවරුදීම්, පැහැර පැර ඇත් යම් තැනැත්තනු විසින්, එ කාලයිමාව අනුත් වී මාසයක් ඇතුළත, මේ වගන්තීයේ විධිවිධාන සලසු ඇති පරිදි, ප්‍රකාශකයක් කළ යුතු ය.”.

7. ප්‍රධාන ප්‍රජාත්‍යුගීය 22 වන වගන්තීය පහත දැක්වෙන පරිදි මෙයින් සංශෝධනය කරනු ලැබේ :—

ප්‍රධාන
ප්‍රජාත්‍යුගීය
22 වන
වගන්තීය
සංශෝධනය
කිරීම්.

(1) එම වගන්තීයේ (1) වන උපවහන්තීයෙහි—

(අ) එම උපවහන්තීයේ (අ) ජේදයට ඉක්වීම්ව ම පහත දැක්වෙන අදාළන් ජේදය ඇතුළත් කිරීමෙන් :—

“(අංඛ) කාෂිකාර්මික නොවන කාර්යයන් සඳහා අමානුවරයාගේ අනුමැත්‍ය ඇතුළුව විකිණීමෙන් පවරුදීම ;”; සහ

(ආ) එම උපවහන්තීයේ (ආ) ජේදය වෙනුවට පහත දැක්වෙන ජේදය ආදේශ කිරීමෙන් :—

“(ආ) (i) මේ පහත ඇරුමක්මේ දිනයට පෙරකුවම වූ දිනයේ දි කාෂිකාර්මික ඉඩම් අයිතිව සිරියා වූ හේ

(ii) 7 වන ගේ 8 වන වගන්තිය ක්‍රියාත්මක විමේ
හේතුවෙන් මේ පනත ආරම්භවීමේ දිනයේ
දිනැමිකාරීමිය ඉඩම් ඇයිට බව සලකනු
ගැනීම් වූ ද

කාමිකාරීමික ඉඩම් පිළිබඳ උපරිමය ඇත වූ අවස්ථා
වේ දී වයස අවුරුදු දහ අවට අඩුව සිරිය වූ ද
තැනැත්තකු සතු ඒ ඉඩම්, ඒ තැනැත්තා සාමාජික
යකු වූ පවුල් ප්‍රධානයට අයන් යයි සූලනෙන ඉඩම්
ප්‍රමාණයට ඇතුළත් නිරිමේ හේතුවෙන් ඒ ඉඩම්
අසන්නක කරනු ගැනීම් වූ ද යම් තැනැත්තකුව
විනිශ්චිලෙන් පවරා දීම.

පවරුදීම සිදු කරන දිනයේ දී ප්‍රවරුමිලාකිය
වයස අවුරුදු දහ අවට අඩුව සිරිය ද, මේ ජීදය
යටතේ පවරුදීමක් කළ නැති අතර, වයස අවුරුදු
දහ අවට අඩු තැනැත්තකුව මේ ජීදය
යටතේ කාමිකාරීමික ඉඩම් පවරු දීමක් කරනු ගැනීම්
අවස්ථාවක, ඒ තැනැත්තා, ඒ ඉඩම්වල ඇයිතිය
පිළිබඳ කාර්ය සඳහා, මේ පනතේ “තැනැත්තා”
සන්නේකී අර්ථ කාර්යය යටතේ ගෙනොන ලෙස
සැලකිය යුතු ය.

කාමිකාරීමික ඉඩම් පිළිබඳ උපරිමය නීයම කරන
දේ අවස්ථාවේ දී වයස අවුරුදු දහ අවට අඩු තැනැත්
තකු විසින් ඇයිතිකර ගනු ගැනීම් මේ ජීදය
පනවන ලද දිනයේ දී 22 වන වගන්තිය යටතේ
යම් තැනැත්තකු වෙත පවරා දෙනු ලබ නොමැති
විවක සහ ඒ ඉඩම් සම්බන්ධයෙන් 28 වන වගන්
තිය යටතේ වන්දී ගෙවනු ඇත නොමැති විවක මේ
ජීදයේ ඉහතින් වූ විධිවිධාන යටතේ ඒ ඉඩම් පවරා
දෙනු ලැබීම වෙනුවට ගසට් පත්‍රයෙහි පළ
කරනු ලබන ආයුවක් මගින් අම්හාවරය විසින්
එ තැනැත්තාව, ඒ ඉඩම් සතු කර දෙනු ලැබීම
නැති ය. ඒ ආයුවේ දින සිට ඒ ඉඩම්වල පරම
හිමිකම ඒ තැනැත්තාට දීමට ඒ ආයුව බිඟ සහිත
විය යුතු ය.”.

(2) ඒ වගන්තියේ අවසානයට පහත දැක්වෙන උපවිගන්තිය
එකතු නිරිමෙන් :—

“(4) අම්හාවරය විසින් අනුමත කරනු ලබිය නැති යම් කාර්ය
සඳහා අක්සර පනහට වැඩි කාමිකාරීමික ඉඩම් (1) වන උපවිගන්
තියේ (ආ) ජීදය නො (ආආ) ජීදය යටතේ කොමිෂන් සහව
විසින් යම් තැනැත්තකු වෙත බද්දක් මගින් අන්සතු කරනු
ලැබීම සීතසතුවා වන්නේ ය.”.

8. ප්‍රධාන ප්‍රජාපේනීයේ 27 වන වගන්තියට ඉක්තිවල ම පහත දුව්ලෙන අප්‍රති වගන්ති මෙයින් ඇතුළත් කරනු ලබන අතර එ විශේෂී එම ප්‍රජාපේනීයේ 27අ සහ 27ආ වගන්ති ලෙස බලපෑවන් විය යුතු ය:—

“කොමිෂන් සභාව වෙත පත්‍ර නැතු කරන ලද කාමිකාරීක දුව්ලියේ වැනි ඉතුම් යෝ වනු ඉතුම් සභාවකරුවරු විසින් ත්‍යියමයකින් රුප්‍රස සංස්ක්‍රීති වෙත පත්‍ර කළ නැතියේ ය.

ප්‍රජා ප්‍රජාපේනීයේ අප්‍රති 27අ සහ 27ආ වගන්ති ඇතුළත් වියේ.

27අ. (1) කොමිෂන් සභාවේ ඉල්ලීම් පරිදි, කොමිෂන් සභාවේ යහපත සඳහා එසේ කිරීම අවශ්‍ය යයි අමානාථරය විසින් සලකනු ලබන අවස්ථාවක, ඔහු විසින්, 22 වන, 23 වන හා 42දා යන වගන්තිවලට යටත්ව, සැසටි පත්‍රයේ පමු කරනු ලබන ත්‍යියමයකින්, ත්‍යියමයයේ නිශ්චිතව සඳහන් යම් රුප්‍රස සංස්ක්‍රීතිවෙන් වෙත, එම ත්‍යියමයයේ නිශ්චිතව සඳහන් දිනයක සිට ත්‍යියන්මක විමල, කොමිෂන් සභාව හා ඒ රුප්‍රස සංස්ක්‍රීතිව අතර එකා විය නැති, රුප්‍රස සංස්ක්‍රීතිව වෙත ඒ ඉඩම සතු කිරීම සඳහා ප්‍රතිඵ්‍යුතුවට අදාළ ත්‍යියමයන් හා කොමිෂන් දේසි වලට යටත්ව, මේ පහත යටතේ කොමිෂන් සභාව වෙත සතු කරන ලද හා ත්‍යියමයයේ විස්තර කරන ලද යම් කාමිකාරීක දුව්ලක් හෝ වනු ඉඩමක් හෝ ඉඩමේ යම් කොටසන් සතු කළ නැතියේ ය.

(2) (1) වන උපවගන්තිය යටතේ වූ ත්‍යියමයක් මගින්, ඒ ත්‍යියමය ත්‍යියන්මක වන දිනයට පෙරානුවම වූ දිනයයේ කොමිෂන් සභාව විසින් එම ත්‍යියමයයේ විස්තර කරන ලද කාමිකාරීක දුව්ලට නෙළ වනු ඉඩමට හෝ ඉන් කොටසකට දරන ලද අයිතිවාසිකම, හිමිකම හා සම්බන්ධාව ම, ත්‍යියමයයේ නිශ්චිතව සඳහන් කරන ලද රුප්‍රස සංස්ක්‍රීතිව වෙත සතු කිරීමේ බලපෑම ඇති විය යුතු ය.

(3) (1) වන උපවගන්තිය යටතේ කරන ලද ත්‍යියමයක් මගින් යම් කාමිකාරීක දුව්ලක් හෝ වනු ඉඩමක් හෝ එහි යම් කොටසන් යම් රුප්‍රස සංස්ක්‍රීතිව වෙත සතු කරනු ලැබූ අවස්ථාවක, ඒ කාමිකාරීක දුව්ලට හෝ වනු ඉඩමට හෝ එහි කොටසකට අදාළ වූ ද ඒ සතු කිරීමේ දිනයට පෙරානුව ම වූ දිනයයේ පැවතිය වූ ද ප්‍රකාශන වූ හෝ යම්බනා වූ හෝ යම් විවිධමක් හෝ එකිනීම් විමක් යටතේ වූ කොමිෂන් සභාවේ සියලු අයිතිවාසිකම් යම් සහ බැරකම් ඒ රුප්‍රස සංස්ක්‍රීතිව අයිතිවාසිකම් සහ බැරකම් බවට පත් විය යුතු ය.

(4) (1) වන උපවෙශන්තීය යටතේ වූ තීයමයක් මගින් යම් කාශිකාර්මික ඉඩමක් හෝ වතු ඉඩමක් හෝ ඉන් කොටසක් යම් රාජ්‍ය සංස්ථාවක් වෙත සතු කිරීම සඳහා වූ ප්‍රතිශක්වට අදාළ යම් නියමයක් හෝ කොන්දේශියක් අනුව ත්‍රියකර නොමැති අවස්ථාවක, අමාත්‍යවරයා විසින් ගසටි පත්‍රයේ පළ කරනු ලබන තීයමයක් මගින් ඉඩමට අදාළ (1) වන උපවෙශන්තීය යටතේ වූ තීයමය ප්‍රතික්ෂේප කළ හැකි අතර, ඉන් අනුතුරුව එම ඉඩම කොමිෂන් සභාව වෙත නැවත සතු වන්නේ ය.

ඇතැම් බැඳීම්
ප්‍රතිශක්පනය
කිරීම.

27ආ. (1) කිසියම් කාශිකාර්මික ඉඩමක් 14 වන වගන්තීය යටතේ වූ ආයුවක හෝ තුවටත් යම් තැනැත්තක වෙත පවරන ලද හෝ, 22 වන වගන්තීය (ආ) ජේදය යටතේ යම් තැනැත්තක වෙත අන්සතු කරන ලද තැනැහැන් සතු කරන ලද අවස්ථාවක හෝ 19 වන වගන්තීය යටතේ කරන ලද තිශ්ච්වයක හෝ තුවටත් යම් තැනැත්තකුව යම් කාශිකාර්මික ඉඩමක් තබා ගැනීමට ඉඩ දෙන ලද අවස්ථාවක, හෝ ඒ ඉඩම කොමිෂන් සභාව වෙත සතු වූ දිනයට පෙරාවුව වූ දිනයෙහි ඒ ඉඩම සම්බන්ධයෙන් පැවැති කිසියම් බැඳීමක් අවස්ථාවේ පැවැති පරිදි එම ආයුවකි, අන්සතු කිලීමෙනි, සතු කිලීමෙනි හෝ තීරණයෙහි දිනයේ සිටි ප්‍රතිශේෂ පනය කිරීමේ බලපාම අවස්ථාවේ පැවැති පරිදි එම ආයුවකි, අන්සතු කිලීමෙනි, සතු කිලීමෙනි හෝ තීරණයෙහි තීය යුතු ය.

(2) (1) වන උපවෙශන්තීයයෙහි සඳහන් යම් බැඳීමක් සම්බන්ධයෙන්, කිසියම් සිවිල් අධිකරණයක යම් තුවටත් හෝ තැනැත්තක තාරිය සඳහා කාලුපෙළමන කාලුපිමාව ආගණනය කිලීමේ දී, ඒ බැඳීමට විෂය කාරණව වූ කාශිකාර්මික ඉඩම, කොමිෂන් සභාව සතුව පැවැති කාලුපිමාව අන් භරිතු උගින් යුතු ය.”.

9. ප්‍රධාන ප්‍රජාප්‍රතිඵල් 28 වන වගන්තීය අවසානයට පහත දැන් වෙන උපවෙශන්තීය එකතු කිරීමෙන් ඒ වගන්තීය මෙයින් සංශෝධනය කරනු ලැබේ:—

“(3) (අ) මේ උපවෙශන්තීය පනවතු ලැබූ දිනයේ දී එම දිනයට කළුන් කොමිෂන් සභාව සතු වූ යම් කාශිකාර්මික ඉඩමක් සම්බන්ධයෙන් කිසිදු වන්දියක් ගෙවා, නොමැති අවස්ථාවක ඒ කාශිකාර්මික ඉඩම සම්බන්ධයෙන් ගෙවිය යුතු වන්දි, (1) වන සහ (2) වන උපවෙශන්තීවල කුමක් සඳහන්ට ඇති එම කාශිකාර්මික ඉඩම කොමිෂන් සභාව වෙත සතු කරනු ලැබූ දිනයට

පෙරානුව ම වූ දිනයෙහි එම ඉඩම් අයිතිකරු වූ තැනැත්තාගේ
තොරා ගතීම අනුව, පහත සඳහන් උපමාන දෙකින් එකක් අනුව
ගණන් බැලීය යුතු ය :—

- (i) කාමිකාරීමික ඉඩම කුණුරක් නොවේ නම් ඒ ඉඩම් 1971
මැයි මස 21 එන දිනට ඉහතින් වූ ගිණුම් වර්ෂයේ සහ පළමු
වෙන් සඳහන් ගිණුම් වර්ෂයට ඉහතින් ම වූ ගිණුම් වර්ෂ
හතරේ සාමාන්‍ය වාර්ෂික ප්‍රාග්ධනය මෙන් පස්‍යලාස් ගුණයක්
නොඉක්මවන මුදලක් සහ ඒ ඉඩම කුණුරක් නම් ඒ
සාමාන්‍ය වාර්ෂික ප්‍රාග්ධනය මෙන් දස ගුණයක් නොඉක්මවන
මුදල් ප්‍රමාණයක් ; නො
- (ii) (අ) නො, රේඛී ගෝල් වෙත කරන ලද කාමිකාරීමික
ඉඩමක් සම්බන්ධයෙන් වූ විට, ඒ කාමිකාරීමික ඉඩම
කොමිෂන් සහාව සඳහා වූ දිනයට පෙරානුව ම වූ ගිණුම්
වර්ෂ තුන සඳහා ඒ කාමිකාරීමික ඉඩමෙන් අක්කරය
කට ගැවැණු සාමාන්‍ය වාර්ෂික එලදව පදනම් කරගෙන
ගණන් බලන ලද මුදලක් ; එහෙන් ඒ කාමිකාරීමික
ඉඩම් අක්කරයක සාමාන්‍ය වාර්ෂික එලදව මෙහි I වන තීරුවේ දක්වා ඇති ප්‍රමාණයට සමාන වන
අවස්ථාවලද ඒ කාමිකාරීමික ඉඩම් එක් එක් අක්කරයක් සම්බන්ධයෙන් ගෙවිය යුතු මුදල, මෙහි II වන තීරුවේ අනුරූප සහගතේ දක්වා ඇති මුදලට
සමාන මුදලක් විය යුතු ය :—

I වන තීරුව	II වන තීරුව
අක්කරයක සාමාන්‍ය වාර්ෂික එලදව	අක්කරයක් සඳහා වන්දි මුදල් ප්‍රමාණය
එන් :	

රාත්‍රිකළේ 1,500 ව වැඩි ...	රු. 2,500
රාත්‍රිකළේ 1,000 ව වැඩි එහෙන්	
රාත්‍රිකළේ 1,500 ව නොවැඩි	රු. 2,000
රාත්‍රිකළේ 750 ව වැඩි එහෙන්	
රාත්‍රිකළේ 1,000 ව නොවැඩි	රු. 1,500
රාත්‍රිකළේ 750 ක් හා රේඛී අඩු	රු. 1,000

රේඛී :

රාත්‍රිකළේ 1,000 ව වැඩි ...	රු. 2,500
රාත්‍රිකළේ 750 ව වැඩි එහෙන්	
රාත්‍රිකළේ 1,000 ව නොවැඩි	රු. 2,000
රාත්‍රිකළේ 500 ව වැඩි එහෙන්	
රාත්‍රිකළේ 750 ව නොවැඩි	රු. 1,500
රාත්‍රිකළේ 500 ක් හා රේඛී අඩු	රු. 1,000

භෝල් :

ගෙවි 3,000 ව වැඩි ...	රු. 2,500
ගෙවි 2,000 ව වැඩි එහෙන්	
ගෙවි 3,000 ව නොවැඩි ...	රු. 2,000
ගෙවි 2,000 ක් හා රේඛී අඩු ...	රු. 1,500 ; ගෝ

**1981 අංක 39 දරන ඉඩම් ප්‍රතිසංස්කරණ
(විශේෂ විධිවිධාන) පත්‍ර**

(ආ) කොකෝවා, කුරුදු, ගම්පීරිස්, වී හෝ වෙන යම් කාෂි කාර්මික තීජපාදනායක් වග කරනු ලැබූ කාෂිකාර්මික ඉඩමක් සම්බන්ධයෙන් වන විට, නිෂ්පාදනයේ පළ තීන ඒ කාෂිකාර්මික ඉඩමේ එක් එක් ඇක්කරය සඳහා රු. 2,000 බැඩින් ගණන් බලනු ලැබූ මුදලක්.

(ඇ) යම් කාෂිකාර්මික ඉඩමක් සම්බන්ධයෙන් වන්දිය වශයෙන් ගෙවිය යුතු (අ) ජේදයේ (i) වන අනුපේද යට අනුකූලව ගණන ලද යම් මුදල් ප්‍රමාණය කින්, එම කාෂිකාර්මික ඉඩම සම්බන්ධයෙන් 1971 මැය මස 29 වන දිනට පෙරනුව ම වූ ශේෂුම් වර්ෂ පහ තුළ ආණ්ඩුව විසින් හෝ යම් රාජ්‍ය සංස්ථාවක් විසින් හෝ තාවත වග කිරීම, ක්රීමාන්ත්‍යකූල නැව්තරණය, හෝ පෙවිටි සහ පොනොර සඳහා සහනාධාර වශයෙන් වෙන ලද සෑම මුදලක්ම අඩු කළ යුතු ය.

මේ උපවහන්තියේ “වර්ෂික ප්‍රහාර” යන්න ශේෂුම් වර්ෂයක් සඳහා යම් කාෂිකාර්මික ඉඩමක් සම්බන්ධයෙන් යෙදෙන විට—

(i) 1963 අංක 4 දරන දේශීය ආදයම් පනනේ අර්ථානුකූලව, ඒ ඉඩමේ පාහ හා ආදයම වශයෙන් එම වර්ෂය සඳහා තක්සේරුකරුවකු විසින් තක්සේරු කරන ලද පරිදි වූ නාන හෝ කළුන් අයිතිකරු තක්සේරුකරුවකු සමඟ එකාගුවන ලද පරිදි වූ නානයෙන් එසේ තක්සේරු කර තොමැති හෝ එකා වි තොමැති අවස්ථාවක ඒ කළුන් අයිතිකරු විසින් තක්සේරුකරුව ප්‍රකාශ කරන ලද පරිදි වූ පාහ යෙහි හා ආදයමේ; සහ

(ii) ඒ වර්ෂය සඳහා 1963 අංක 4 දරන දේශීය ආදයම් පනනේ අර්ථානුකූලව කළුන් අයිති කරුයේ පාහ සහ ආදයම නිශ්චය කිරීමේ කාර්ය සඳහා එම පනනේ 10 වන වගන්තියේ (අ) ජේදය හෝ (උ) ජේදය හෝ (එ) ජේදය හෝ 53 වන වගන්තිය හෝ 53 වගන්තිය යටතේ අඩු කිරීමක් වශයෙන් ඉල්ලා සිටින ලද යම් මුදලක මුළු එකතුව අදහස් වේ.

(ඇ) යම් කාෂිකාර්මික ඉඩමක් සඳහා (අ) ජේදයේ (i) වන අනුපේදයේ විධිවිධානවලට අනුකූලව ගණන් බලන ලද වන්දි ලැබීමට යම් තානාත්ත්වකට තීමිකම ලද වන්දි ලැබීමට යම් තානාත්ත්වකට තීමිකම ලද වන්දි ලැබීමෙන්, මෙහි I වන තීරුවේ දක්වෙන යම් කාෂි කාර්මික බෝගයක් වග කොට හෝ තාවත වග කොට ඇත්තා වූ ද අවස්ථාවක, එසේ ගණන් බලන ලද වන්දි මුදලට අනිරෝකුව එසේ වග කරන ලද හෝ

නැවත වග කරන ලද එක් එක් කාමිකාරීමික ඉඩම් අක්කරයකට මෙහි II වන නිරවේ අනුරූප සටහනේ දැක්වෙන මුදලකට සමාන මුදලක් ගෙවනු ලැබීමට ඒ තැනැත්තාට හිමිකම් ඇත්තේ ය.

I වන නිරුව	II වන නිරුව
නෝ	... රු. 3,000
රබේ	... රු. 2,500
පොල්	... රු. 2,500
මි	... රු. 2,500
කොකොට්ටා	... රු. 2,000
කුරුලු	... රු. 2,000
වෙනත් යම් කාමිකාරීමික	
බෝගයක්	... රු. 2,000

(4) (1) වන, (2) වන සහ (3) වන උපවහන්තිවල කුමක් සඳහන්ව ඇත දී, මේ උපවහන්තිය පහවනු ඇති දිනයෙන් පසුව කොමිෂන් සහාව වෙන සතු වූ යම් කාමිකාරීමික ඉඩමක් සම්බන්ධ යෙන් ගෙවිය යුතු වන්දිය ප්‍රධාන තක්සේරුකරුගේ මතය අනුව, 1977 මාර්තු මස 31 වන දින ඒ ඉඩම විවෘත වෙළෙද පොලෙඳ විකුණු ලැබුවේ නම්, එම දිනයෙහි ලබාගත හැකිව තීබුණු මිල 1977 මාර්තු මස 31 වන දිනයට පසුව ඒ ඉඩම සම්බන්ධයෙන් කරන ලද යම් විදියුතු කිරීම වෙනත්, ඒවායේ පිරිවැයට සමාන මුදලකින් වැඩි කරන ලද මුදලට සමාන මුදල් ප්‍රමාණයක් විය යුතුය.

(5) මේ පනතේ වෙනත් යම් විධිවිභාගවල කුමක් සඳහන් ව්‍යවද මේ පනතා යටතේ කොමිෂන් සහාව වෙන සතු කරන ලද යම් කාමිකාරීමික ඉඩමක් සම්බන්ධයෙන් වන්දි ලැබීමට හිමිකම් ඇත්තා වූ යම් තැනැත්තාකර, කොමිෂන් සහාව වෙන සතු කරන ලද ඒ කාමිකාරීමික ඉඩම සඳහා වන්දියේ ප්‍රමාණය සහ එය ගෙවීමේ ආකාරය සහ කුමය සම්බන්ධයෙන් කොමිෂන් සහාව සහ ඒ තැනැත්තා අතර ඇති කර ගන්නා ලද යම් හිටුම්මකට හෝ සුකිරිණි මිනින් බිජුම් කිරීමකට අනුකූලව, අමාත්‍යවරයා විසින් මුදල් විෂයය හර අමාත්‍යවරයා විමසා ගෙවීමට කොමිෂන් සහාවට විධානය කරනු ලබන මුදල් ප්‍රමාණයක් ඒ ආකාරයට හෝ කුමයට කොමිෂන් සහාව විසින් ගෙවනු ලැබිය හැකිය.”.

10. ප්‍රධාන ප්‍රජාත්නියේ 28 වන වගන්තියට ඉක්මිත ම මෙහි පහත දැක්වෙන අලුත් වගන්තිය මෙයින් ඇතුළත් කරනු ලබන අතර එය ප්‍රධාන ප්‍රජාත්නියේ 28අ වගන්තිය ලෙස බලපෑමැත්තිය යුතු ය :—

ප්‍රධාන ප්‍රජාත්නියේ සෑම අලුත් වැනි ඇතුළත් සියලු විසින් ඇතුළත් කිරීම්.

“අනැමි බද අන් ගුරුම් යෝ ආපසු ගෙවීම් උදිඛද විනිශ්චය.

28අ (1) කොමිෂන් සහාව වෙන සතු වූ යම් කාමිකාරීමික ඉඩමක් සම්බන්ධයෙන් මේ පනත යටතේ ඒ ඉඩම සම්බන්ධයෙන් ගෙවිය යුතු වන්දිය ගණන් බලන ලද්දේ, අවස්ථාවේ හිමිකම් පරිදි, ඒ ඉඩමේ ලෙස හෝ අගය පදනම් කොට ගෙනා ද එය ඉක්මවන, අවස්ථාවේ පරිදි.

භාහ හෝ අගය මත, 1963 අංක 4 දරන දේශීය ආදායම් පනත යටතේ යම් තක්සේරු වර්ෂයන් සඳහා යම් ආදායම් බලදාක්, බින බලදාක් හෝ තැං බලදාක් හෝ 1971 අංක 51 දරන ප්‍රාග්ධන බලු පනත යටතේ යම් ප්‍රාග්ධන බලදාක් හෝ බුදල් බිඳු ආජුපනත යටතේ යම් බුදල් බලදාක් හෝ ගෙවන ලෞස නිවේදනයන් කර ඇති අවස්ථාවක, අවස්ථාවේවින පරිදි ඒ ආදායම් බලදා බිඳු බිඳු තැං බලදා, ප්‍රාග්ධන බලදා හෝ බුදල් බලදා සම්බන්ධයෙන් වූ තක්සේරුව ප්‍රතිසේවනය තුරවා ගැනීමට හා, එකිනී වැඩිපුරු ගණන් බලන ලද ලාභ හෝ අගයට අදාළ කළ භාණි එකිනී බලදාදේ කොටස අත්තරවා ගැනීමට ඒ තැනැත්තාට හිමිකම ඇත්තේ ය.

(2) කොමිෂන් සභාව වෙන සභා වූ යම් කාමිකාරීමික ඉඩමක් සම්බන්ධයෙන් මේ පනත යටතේ ඒ ඉඩම සම්බන්ධයෙන් වෙවිය යුතු වන්දිය ගණන් බලන ලද්දේ, අවස්ථාවේවින පරිදි, ඒ ඉඩමේ ලාභ හෝ අගය පදනම් කොට ගෙන ද එය ඉක්මනා, අවස්ථාවේවින පරිදි ලාභ හෝ අගය මත 1963 අංක 4 දරන දේශීය ආදායම් යටතේ යම් තක්සේරු වර්ෂයන් සඳහා යම් ආදායම් බලදාක්, බින බලදාක් හෝ තැං බලදාක් හෝ 1971 අංක 51 දරන ප්‍රාග්ධන බලු පනත යටතේ යම් ප්‍රාග්ධන බලදාක් හෝ බුදල් බිඳු ආජුපනත යටතේ යම් බුදල් බලදාක් හෝ ගෙවන ඇති අවස්ථාවක ඒ බලදාදේ, ප්‍රාග්ධන බලදාදේ හෝ බුදල් බලදාදේ එකිනී වැඩිපුරු ගණන් බලන ලද ලාභ හෝ අගයට අදාළ කළ භාණි කොටස ආපුරු ගෙවනු ලැබීමට, ඒ තැනැත්තාට හිමිකම ඇත්තේ ය.

(3) (1) වන උපවශ්‍යන්තිය යටතේ තක්සේරු වක් ප්‍රතිසේවනය කිමිමක් හෝ (2) වන උපවශ්‍යන්තිය යටතේ ආපසු ගෙවීමක්, අවස්ථාවේවින පරිදි, එම තක්සේරුව කරන ලද්දේ යම් තැනැත්තා තකු සම්බන්ධයෙන් ද ඒ තැනැත්තා හෝ තැනැත්තා තකු විසින් ද ඒ තැනැත්තා හෝ විසින්, 28 වන වශන්තිය යටතේ ඒ තැනැත්තා තාට වන්දි ගෙවනු ලබු දිනය හෝ මේ වශන්තිය පනතවනු ලබු දිනය යන මෙයින් ප්‍රස්ව යෙදෙන දිනයේ සිටි අවුරුද්දක් ආඹුලත, දේශීය ආදායම් කොමිෂන් ජනරාල්වරය වෙන ලියවිල් ලකින් වූ දැන්වීමක් මෙයින් ඉදිරිපත් කරනු ලබු හිමිකම් පැමක් අනුව පමණක් කරනු ලැබිය යුතු ය.

(4) ආදායම් බඳු, බින බලදා, තැං බලදා, ප්‍රාග්ධන බලදා හෝ බුදල් බලදා පිළිබඳ යම් තක්සේරුවක් ප්‍රතිසේවනය කිමිම සඳහා හෝ එවතින යම්

බද්දක් ආපසු ගෙවීම සඳහ, මේ වගන්තිය යටතෙක් හිමිකම් ප්‍රමුණ් කරනු ලැබූ අවස්ථාවක, වෙනත් යම් නීතියක පටහෙන්ව කුමක් සඳහන් ව ඇත ද, ඒ තක්සේරුව ප්‍රතිශේධනය කිරීම සහ ඒ ආපසු ගෙවීම කරනු ලැබිය හැකි ය.”.

11. ප්‍රධාන ප්‍රජාපතියේ 32 වන වගන්තියේ (2) වන උපවශ්‍ය නියෝග අවසානයට පහත දැක්වෙන අනුරුද වගන්තිය එකතු කිරීමෙන් එ වගන්තිය මෙයින් සංයෝගනය කරනු ලැබේ :—

“එසේ වුවද එවැනි යම් හිමිකම් පාන්ත්‍රික විසින් වන්දියට ඇති කම හිමිකම නිසි අධිකරණයක අවසාන තීන්දු ප්‍රකාශනක් මෙයින් හේ ප්‍රමුණවෙන් යය කොමිෂන් සහාව විසින් අදහස් කරනු ලබන සාක්ෂි මගින් සනාථ කරනු ලබන අවස්ථාවක, වන්දි හිමි තැනැත් තන් පිළිබඳව ද ඔවුන් අතර වන්දිය කොටස් කිරීම පිළිබඳව ද කලින් අයිතිකර ලියවිල්ලකින් එකතුවයට පත් කොටස් වුවද එම තීන්දු ප්‍රකාශනයේ නියමයන්ට හේ ඉදිරිපත් කරන ලද සාක්ෂිවල වන්දිය නොවස් කර ගෙවීම කොමිෂන් සහාවේ සනාථනිවරය විසින් සපුළුවනු ලැබිය හැකිය.”.

12. ප්‍රධාන ප්‍රජාපතියේ 35 වන වගන්තිය මෙයින් දැවන් කරනු ලබන අතර එ වෙනුවට පහත දැක්වෙන වගන්තිය ආදේශ කරනු ලැබේ :—

“ගෙවීම සඳහ වන්දිය සහ ප්‍රජාව

35. මේ පනත යටතේ කොමිෂන් සහාව වෙන සනු වූ යම් කාලීකාරීක ඉඩමක් සම්බන්ධයෙන් ගෙවීය යුතු වන්දිය, එම ඉඩම කොමිෂන් සහාව වෙන සනු වෙමෙන් පසු කොමිෂන් සහාව විසින් එහි සන්තකය භාර ගන්නා ලද දින සිට උපවින වූ ලෞස සුලංස් යුතු අතර, එය උපවින වූ දින සිට ගෙවීමේ දිනය දැක්වා එ වන්දි වූදල් ප්‍රමාණය මත වර්ශයකට සියලු දහනක් වූ පොලීය ගෙවීය යුතු ය.”.

ප්‍රධාන ප්‍රජාපතියේ
32 වන වගන්තිය
සංයෝගනය
කිරීම.

ප්‍රධාන ප්‍රජාපතියේ
35 වන වෙනුව
වෙනුවෙය
ප්‍රජාවෙන්නය
කිරීම.

13. ප්‍රධාන ප්‍රජාපතියේ 42 වන වගන්තියේ (අ) ජේදයේ “වර්ශයකට සියලු ගනක්” යන විභාගව “එ ඉඩම සනු කරන ලද දිනයේ” සිට ගෙවීමේ දිනය දක්වා වාර්ශිකව සියලු දහනක්” යන වෙන ආදේශ කිරීමෙන් එම වගන්තිය මෙයින් සංයෝගනය කරනු ලැබේ.

14. ප්‍රධාන ප්‍රජාපතියේ 42 එ වගන්තිය පහත සඳහන් පරිදි මෙයින් සංයෝගනය කරනු ලැබේ :—

(අ) එම වගන්තියේ (2) වන උපවශ්‍ය නිය ඉක්චිත්ව ම පහත දැක්වෙන අලුත් උපවශ්‍යන්හි ඇතුළත් කිරීමෙන් :—

“(2අ) (අ) මේ උපවශ්‍ය නිය පනවනු ලැබූ දිනයේ දී මේ පනතේ මේ කොටස යටතේ කොමිෂන් සහාව සනු වූ යම් වනු ඉඩමක් සම්බන්ධයෙන් කිසිදු වන්දියක් ගෙවා නොමැති අවස්ථාවක එ වනු ඉඩම සම්බන්ධයෙන් ගෙවීය යුතු වන්දිය, මේ වගන්තියේ ඉහතින් වූ විධිවිධානවල කුමක් සඳහන්ව ඇත ද, එ වනු ඉඩම

ප්‍රධාන ප්‍රජාපතියේ
42 වන වගන්තිය
සංයෝගනය
කිරීම.

ප්‍රධාන ප්‍රජාපතියේ
42 එ වගන්තිය
සංයෝගනය
කිරීම.

කොමිෂන් සහාව සනු වූ දිනයට පෙර තුවම වූ දිනයෙහි එම වනු ඉඩම් සන්නිකය දැරු තැනැත්තාගේ තෝරා ගැනීම අනුල පගන සඳහන් උපමාන දෙන්නින් එකක් අනුව ගණන් බැලිය යුතුය :—

- (i) එම වනු ඉඩම් කොමිෂන් සහාව සනු වූ දිනයට පෙර තුවම වූ ගිණුම් වර්ෂ පහ සඳහා එම වනු ඉඩම් සාමාන්‍ය වාර්ෂික ආය මෙන් පසලෝස් ගුණය කට සමාන මුදලක් ; හෝ
- (ii) (අ) තෝ. රබර් යෝල් වග කරන ලද වනු ඉඩම් සාමිඛ්‍ය ධියෙන් වූ විට, එම වනු ඉඩම් කොමිෂන් සහාව සනු වූ දිනයට පෙර තුවම ම වූ ගිණුම් වර්ෂ තුන සඳහා එම වනු ඉඩම් සන්නිකය පැලුණු සාමාන්‍ය වාර්ෂික පලදාච පදනම් කරගෙන ගණන් බලන ලද මුදලක් ; එහෙන් එම වනු ඉඩම් අන්තර්යක සාමාන්‍ය වාර්ෂික පලදාච මෙහි I වන තීරුවේ දක්වා ඇති ප්‍රමාණයට සමාන වන අවස්ථා වලද එම වනු ඉඩම් එහෙන් එක් අන්තර්යක් සමින් ධියෙන් ගෙවිය යුතු මුදල, මෙහි II වන තීරුවේ අනුරූප සවසන් දක්වා ඇති මුදලට සමාන මුදලක් විය යුතු ය :—

I වන සීරුව

අක්කරයක් සාමාන්‍ය වාර්ෂික
පලදාච

නො

රාජ්‍ය තල්	1,500	වැඩි	...	ර. 2,500
රාජ්‍ය තල්	1,000	වැඩි		
එහෙන් රාජ්‍ය තල්	1,500	වැඩි	...	ර. 2,000
නොවැඩි				
රාජ්‍ය තල්	750	වැඩි	එහෙන්	
රාජ්‍ය තල්	1,000	වැඩි	නොවැඩි	ර. 1,500
රාජ්‍ය තල්	750	ක්	හා දීට අඩු	ර. 1,000

II වන සීරුව

අක්කරයක් සඳහා වන්දි
මුදල ප්‍රමාණය

නො

රාජ්‍ය තල්	1,000	වැඩි	...	ර. 2,500
රාජ්‍ය තල්	750	වැඩි	එහෙන්	
රාජ්‍ය තල්	1,000	වැඩි	නොවැඩි	ර. 2,000
රාජ්‍ය තල්	500	වැඩි	එහෙන්	
රාජ්‍ය තල්	750	වැඩි	නොවැඩි	ර. 1,500
රාජ්‍ය තල්	500	ක්	හා ඊට අඩු	ර. 1,000

රබර්

ගෙඩි	3,000	වැඩි	...	ර. 2,500
ගෙඩි	2,000	වැඩි	එහෙන්	
	3,000	වැඩි	නොවැඩි	ර. 2,000
ගෙඩි	2,000	ක්	හා ඊට අඩු	ර. 1,500 ; නො

යොල්

ගෙඩි	3,000	වැඩි	...	ර. 2,500
ගෙඩි	2,000	වැඩි	එහෙන්	
	3,000	වැඩි	නොවැඩි	ර. 2,000
ගෙඩි	2,000	ක්	හා ඊට අඩු	ර. 1,500 ; නො

(ආ) කොළඹටු, කුරුඳු, ගම්මිලිස්, වී ගෝ වෙන යම් කැපිකාරීමික නිෂ්පාදනයන් වග කරනු ලබූ වනු ඉඩමක් සම්බන්ධ යෙන් වන විට, නිෂ්පාදනයේ ප්‍රචෑදීය ඒ වනු ඉඩමේ එක් එක් අක්කරයක් සඳහා R. 2,000 බැඩින් ගණන් බලනු ලබූ මුදලක්.

(ඇ) යම් වනු ඉඩමක් සම්බන්ධයෙන් මෙම උපවගන්තියේ (ආ) ජ්‍යෙදයේ (i) වන අනුපේදයට අනුකූලව ගණන් බලන ලද වන්දි උත්තිමට යම් තැනැත්තාකුව හිමිකම ඇත්තා වූ ද ඒ වනු ඉඩම සොම්පන් සහ ව සනු වූ දිනයට පෙරනුව ම වූ වර්ෂ හත ඇතුළත ඒ වනු ඉඩමේහි, මෙහි I වන තීරුවේ දක්වෙන යම් කැපිකාරීමික බෝගයක් වග කොට තැනැත්තා වූ ද අවස්ථාවක, එසේ ගණන් බලන ලද වන්දි මුදලට අනිරේකව, එසේ වග කරන ලද ගෝ තැනැත්තා වග කරන ලද එක් එක් වනු ඉඩම අක්කරයක් සඳහා II වන තීරුවේ අනුරූප සවගන් දක්වෙන මුදලට සමාන මුදලක්, ගෙවනු උත්තිමට, ඒ තැනැත්තාව හිමිකම ඇත්තේ ය :—

I වන තීරුව	II වන තීරුව
නො	...
රබර	...
පොල්	...
ඩි	...
කොළඹටු	...
කුරුඳු	...

මේ උපවගන්තියේ “ඩැර්ඩික ලෝය” යන්තා ගිණුම් වර්ෂයක් සඳහා යම් වනු ඉඩමක් සම්බන්ධයෙන් යොදෙන විට එයින් —

(i) 1963 අංක 4 දරන දේශීය ආදායම පනතේ අදේානු කුලට, ඒ වනු ඉඩමේ ආහ හා ආදායම වශයෙන්, එම වර්ෂය සඳහා තක්සේරුකරවකු විසින් තක්සේරු කරන ලද පරිදි වූ, තැනකෙන් ඒ වනු ඉඩම කොමිෂන් සහාව සනු වූ දිනයට පෙරනුව ම වූ දිනයේ ද ඒ වනු ඉඩමේ අධිකිරුව සිට (මේ අර්ථකථනයේ “කලින් අධිකිරු” සනුවෙන් සඳහන් කරනු ලබන) තැනැත්තා තක්සේරුකරවකු භම එකෙහි එකඟ වන ලද පරිදි වූ තැනකෙන් එසේ තක්සේරු කර ගෝ එකඟවී තොමැනි අවස්ථාවක, ඒ කලින් අධිකිරු විසින් එම වර්ෂය සඳහා තක්සේරුකරව ප්‍රකාශ කරන ලද පරිදි වූ ආහ හා ආදායමෙහි; සහ

(ii) එම වර්ෂය සඳහා 1963 අකු 4 දරන දේ සිය ආදායම් පනතේ අර්ථාත්තුකුලට එම වතු ඉඩමෙන් වූ කැලීන් අයිතිකරුගේ පාහ ය ආදායම නිශ්චය කිරීමේ තුරුය සඳහා, ඒ පනතේ—

(ආ) 10 වන වගන්තියේ (1) වන උපවගන්තියේ
 (ආ) සේදය හෝ (උ) සේදය හෝ (ං)

(m) 53 ଓ ତ ବିଷୟରେ: ଯେ

(ஆ) 53A வகுப்பு தீய

යටතේ අඩු කරන ලද යම් මූදලක් මෙහි එකතුව පැවත්වනු වේ.

(ආ) යම් වනු ඉවමක් සම්බන්ධයෙන් ගෙවිය යුතු වන්දී මූදල වශයෙන් (අ) ජේදයේ (i) අනුජේදයට අනුකූලව ආගැනීය කරන ලද කටයුතු හෝ ලිද්දල ප්‍රමාණයකින්, එම වනු ඉවම රුපු සනු තු දිනයට පෙරුනුවම වූ හිඳුම් වැනි වනු ඉවම රුපු සනු තු දිනයට පෙරුනුවම වූ හිඳුම් වැනි වශයෙන් අනුරින් යම් හිඳුම් වැනි වශයෙන් නාටු මිලිකරුණු කිලීම, හෝ පෙරිටි කිලීම, කර්මාන්ත භාරු නාටිකරුණු කිලීම, හෝ පෙරිටි සහ පොහොර සඳහා ආණ්ඩිව තිසින් හෝ යම් රුපු සංස් පාතකක් තිසින්, සහනාධර වශයෙන් ගෙවින ලද සාම මූදලක් ම අඩු කරනු ලැබිය යුතු ය.

යම් වනු ඉඩමක් සම්බන්ධයෙන් ගෙවිය යුතු වන්දි මූදල වශයෙන් (අ) ජේදයේ (i) අනුලෝදයට අනුකූලව ආගණනය කරන ලද කිසිදු මූදල් ප්‍රමාණයක් එම වනු ඉඩමේ එක් එක් අක්කරය සඳහා, රැපියල් දෙදාන් පන්දියය තොගක් මෙවිය යුතු ය.

(2a) මේ උපව්‍යන්තිය පනවනු ලැබූ දිනයේ, මේ පනතේ මේ කොටස යටතේ කොමිෂන් සහාච් සඟ වූ යම් වනු ඉඩමක් සම්බන්ධයෙන් හිඳු වන්දියක් ගෙවා නොමැති කා සඟවූ දිනයේ දී ඒ වනු තුවම් සම්බන්ධයෙන් කොමිෂන් සහාච් විසින් හාරගත් යුද්ධ ජ්‍යෙම වන්කම් පැවතිය වූ අවස්ථාවක. (2a) උපව්‍යන්තිය යටතේ ගෙවිය පුණු වන්දිය ඒ යුද්ධ ජ්‍යෙම වන්කම්වල පොනෑස් විනිහා ක්‍රමව සමාන මුදල්ල පුද්ගලික ප්‍රමාණයකින් වැඩි කළපුණු වන්නේ ය.

මෙම වගන්තියේ “අද්ධී ජංගම වත්කම්” යන්නෙන් වෙලුවෙද තොග, අලෙවි තොකරන ලද නිෂ්පාදන, මූදල, ස්ථාවර තුන් පත්‍ර, අයවිය යුතු ගෙය සහ ලැබිය යුතු වෙනත් දේ අදහස් වේ.

(2ஆ) மேல் பிரபுவார்த்தையில் அனுவன எடுத்து விட வீரன் கூறிய பூர்வ விதம் ஒரு பூர்வ விதம் ஆகும் என்று பொறுத்து விடுவது சிரமம் என்று விடுவது போன்ற நிலையில் உள்ளது. மேலும் பொறுத்து விதம் ஒரு பூர்வ விதம் ஆகும் என்று பொறுத்து விதம் உள்ளது. மேலும் பொறுத்து விதம் ஒரு பூர்வ விதம் ஆகும் என்று பொறுத்து விதம் உள்ளது.

ඇලිමේදී (2අ) හා (2ආ) උපවගන්තිවල කිසිවක් අදාළ කොට්ඨ යුතු අතර, (2) වන උපවගන්තියේ තුයමයන් අනුව ඒ වනු ඉඩම් සම්බන්ධයෙන් වන්දිය ගෙවිය යුතු ය.

(2ආ) (1) (2) වන උපවගන්තියේ හෝ (2අ) වන උපවගන්තියේ හෝ (2ආ) වන උපවගන්තියේ විධි විධාන අනුව ගණන් බලන ලද වන්දි වශයෙන් යම් මූදල් ප්‍රමාණයක් යම් පොදු සමාගමකට පැවතුන අවස්ථාවක්, සමාගම් ආසුජනන් හෝ වෙනත් යම් නිතියක කුමක් සඳහන් වුව ද, කොමිෂන් සහව විසින් ඉඩ දෙනු ලබන බැරකම් පියවිමෙන් පසු, ඒ වන්දි මූදල් පැවතුණු දින සිට මාස හයක් ඇතුළත දී නාතහෙන් ඒ වන්දි මූදල් වාරික වලින් පැවතුණු අවස්ථාවක්, ඒ එක් එක් වාරිකය පැවතුණ් පසු මාස හයක් ඇතුළතන්ද ඒ සමාගම්පි කොටස්කැඳවන් අතර ඒ වන්දි මූදල් බෙදාදීම ඒ සමාගම් කාරියය විය යුතුය.

(2) (1) වන උපවගන්තියේ සඳහන් එවති යම් සමාගමක කොටස් ප්‍රාග්ධනය විවිධ කොටස් පංතිවලට බෙදා ආති අවස්ථාවක්, වන්දිය බෙදාදීම ඒ එක් එක් කොටස් ප්‍රාග්ධනයට අයන් අයිතිවාසිකම්වලට අනුකූල විය යුතු ය.

(2ආ) වන්දි වශයෙන් පොදු සමාගමකට පැවතුන යම් මූදල් ප්‍රමාණයක් (2ආ) වන උපවගන්තියේ විධිවිධානවලට අනුකූලව සමාගම විසින් බෙදා දෙනු ලබ, ඒ බෙදාදීමේ ප්‍රතිඵලය වශයෙන් ස්වකිය ව්‍යාපාරය කරගෙන යම්ව නොහැකි බවට සම්මත කරනු ලබන අවස්ථාවක්ද, ස්වකිය නාමය සමාගම් ලියපදිංචි කිරීමේ ලේඛනයෙන් කපා හැඳිම පිණිස ඒ සමාගම විසින් සමාගම් රෙජ්ස්ට්‍රාර් වරයා වෙන ඉල්ලීමක් කරනු පැවතිය හැකිය. එම්ව—

(අ) ඒ සමාගමේ සියලු බැරකම් ගෙවා ඇති බවට;

(ආ) සමාගම විසින් ලබාගෙන ඇති වන්දි මූදල් (2ආ) වන උපවගන්තියට අනුකූලව බෙදාදී ඇති බවට;
සහ

(ඇ) සමාගමට ව්‍යාපාරය කරගෙන යම්ව නොහැකි බවට සමාගම රෙජ්ස්ට්‍රාර්වරය, සැහීමට පන්වීමෙන් පසු, සමාගම් ගණන් බිජු වසා දැමීම හෝ විසුරුවා හැඳිම හෝ සම්බන්ධයෙන් සමාගම් ආසුජනන් කුමක් සඳහන් වුව ද, එම සමාගමේ නම එම සමාගම් ලියපදිංචි කිරීමේ ලේඛනයෙන් කපාහැරිය යුතු ය;”.

(ඇ) එම වශයෙන් (4) වන උපවගන්තිය ඉවත් කර ඒ වෙනු වට පහත දැක්වෙන උපවගන්තිය ආදේශ කිරීමෙන් :—

“ (4) මේ පනනේ මේ කොටස යටතේ වන්දියෙන් කළ හැකි යම් අඩු කිරීම අඩුකොට ගෙවිය යුතු වන්දියට, වන්දි ගෙවිය යුතු ඒ වතු ඉඩම් සම්බන්ධ කොමිෂන්

සහාව විසින් සමුකර ගන්නා ලද දිනයේ සිට ගෙවීමේ දිනය දක්වා වර්ෂයකට සියයට දහයක් වූ පොලිය අයන් විය යුතු ය.”.

15. ප්‍රතිත ප්‍රජාප්‍රතිත්වයේ 10 වන වගන්තියේ “තැනැත්තා” යන යෙදුමේ අර්ථභාෂය, එය (ආ) ජෝදයට දක්වීම් මූලික පනත දක්වෙන අභ්‍යන්තරේ තිරිමෙන්, මෙයින් සංශෝධනය කරනු ලැබේ:—

“(ආආ) පුද්ගලික භාරයක්; හෝ”.

16. මේ පනතේ 2(අ) වන, 12 වන සහ 15 වන වගන්ති මෙයින් ප්‍රතිත ප්‍රජාප්‍රතිත්වයෙහි කරන ලද සංශෝධන, සියලු කුරේය සඳහා, ප්‍රතිත ප්‍රජාප්‍රතිත්වය ආරම්භ වූ දිනයේ සිට ත්‍රියන්මක වූ ලෙස සැලකිය යුතු ය.

II වන කොටස

ඉඩම් ප්‍රතිසංස්කරණ පනත යටතේ කරන ලද ඇතුම් ආඟ සහ නිශ්චය කිරීම් සම්බන්ධයෙන් වන විශේෂ විධිවිභාග

17. (1) මේ පනත ආරම්භ විමව පෙර, ප්‍රවරුම්කරුට සහ ප්‍රවරුම්ලාභියට හෝ කරුණු දක්වීමට අවස්ථාවක් නොදී, යම් කාෂ්කාර්මික ඉඩමක් පවතුයිම දැන් හා බලු රැකිත බව ප්‍රකාශ කර ලැබේ, කොමිෂන් සහාව විසින්, ඉඩම් ප්‍රතිසංස්කරණ පනතේ 13 වන වගන්තියේ (2) වන උපවාන්තිය යටතේ ආයුවක් කරනු ලැබේ, මේ පනත ආරම්භ වන දිනයට පෙර—

(අ) ඉඩම් ප්‍රතිසංස්කරණ පනතේ 28 වන වගන්තිය යටතේ ඒ ඉඩම සම්බන්ධයෙන් යම් වන්දියක් ගෙවා තිබුණු; හෝ

(ආ) ඒ ඉඩම එම පනතේ 22 වන වගන්තිය යටතේ යම් තැනැත්තාකු වෙන පවතා දී තිබුණු.

අවස්ථාවක යට කි පරිදි කරුණු දැක්වීමට අවස්ථාවක් ලබා නොදිමි හේතුව මත ම පමණක් ඒ ආයුව අවලංගුව නොපැවති බව හෝ අවලංගුව නො පවත්නා බව සැලකිය යුතු ය.

(2) මේ පනත ආරම්භ විමව පෙර, ප්‍රවරුම්කරුට හෝ ප්‍රවරුම්ලාභියට හෝ කරුණු දක්වීමට අවස්ථාවක් නොදී යම් කාෂ්කාර්මික මිකා ඉඩමක් පවතුයිම දැන් සහ බලරැකිත බව ප්‍රකාශ කරමින් ඉඩම් ප්‍රතිසංස්කරණ පනතේ 13 වන වගන්තියේ (3) වන උපවාන්තිය යටතේ ආම්නාවරයා විසින් ආයුවක් කරනු ලැබේ, මේ පනත ආරම්භ වන දිනයට පෙර—

(අ) ඉඩම් ප්‍රතිසංස්කරණ පනතේ 28 වන වගන්තිය යටතේ ඒ ඉඩම සම්බන්ධයෙන් යම් වන්දියක් ගෙවා තිබුණු; හෝ

(ආ) ඒ ඉඩම එම පනතේ 22 වන වගන්තිය යටතේ යම් තැනැත්තාකු වෙන පවතා දී තිබුණු.

අවස්ථාවක යට කි පරිදි කරුණු දක්වීමට අවස්ථාවක් ලබා නොදිමි හේතුව මත ම පමණක් ඒ ආයුව අවලංගුව නොපැවති බව හෝ අවලංගුව නොපවත්නා බව සැලකිය යුතු ය.

ප්‍රතිත ප්‍රජාප්‍රතිත්වය
සිංහල විනාශක
සංශෝධනය
කිරීම්

2 (අ) වන,
12 වන සහ
15 වන
වගන්තිය
අභ්‍යන්තරීය
විශේෂ
විධිවිභාග
වේ.

ඉඩම් ප්‍රතිසංස්කරණ
පනත
13 වන
වගන්තිය
යටතේ
දැඩ්ටි
ප්‍රතිසංස්කරණ
කොමිෂන්
සහාව
විසින්
කරන ලද
ඇතුම් ආඟ
සම්බන්ධයෙන්
වන
රිජේස්
කිවිටියා.

(3) මේ පනත ආරම්භවීමේ දිනයට පෙර, පැවරුම්කරුට හෝ පැවරුම්ලාභයාට හෝ කරුණු දක්වීමෙන් අවස්ථාවක් නොදී, යම් කාලීකාරීමික ඉඩමක් පවතු, දීම ඉන්න සහ බල රහිත බව ප්‍රකාශ කරමින්, කොමිෂන් සඟාව විසින්, ඉඩම් ප්‍රතිසංස්කරණ පනතේ 13 වන එගන්තියේ (2) වන උපවගන්තිය යටතේ ආභුවක් කරනු ලබ ඇති අභිස්ථාවක සහ මේ පනත ආරම්භ වන දිනයෙහි—

(අ) ඉඩම් ප්‍රතිසංස්කරණ පනතේ 28 වන වගන්තිය යටතේ එම ඉඩම සම්බන්ධයෙන් වන්දියක් ගෙවා නොනැවුණි නම්; හෝ

(ආ) ඒ පනතේ 22 වන වගන්තිය යටතේ එම ඉඩම යම් තැනැත්තකු වෙත පැවරා දී නොනැවුණි නම්

එ ආභුව ඉන්න සහ බල රහිතව පැවති බවත් ඉන්න සහ බල රහිත වන බවත් සැලකිය යුතු ය.

(4) මේ පනත ආරම්භ එමේ දිනයට පෙර, පැවරුම්කරුට සහ පැවරුම්ලාභයාට කරුණු දැන්වීමෙන් අවස්ථාවක් නොදී, යම් කාලීකාරීමික ඉඩමක් පවතු දීම ඉන්න සහ බල රහිත බව ප්‍රකාශ කරමින් ඉඩම් ප්‍රතිසංස්කරණ පනතේ 13 වන වගන්තියේ (3) වන උපවගන්තිය යටතේ අමාභාවවරය විසින් ආභුවක් කරනු ලබ ඇති අවස්ථාවක සහ මේ පනත ආරම්භ වන දිනයෙහි—

(අ) ඉඩම් ප්‍රතිසංස්කරණ පනතේ 28 වන වගන්තිය යටතේ එම ඉඩම සම්බන්ධයෙන් වන්දියක් ගෙවා නොනැවුණි නම්; හෝ

(ආ) ඒ පනතේ 22 වන වගන්තිය යටතේ ඒ ඉඩම යම් තැනැත්තකුව පවතා දී නොනැවුණි නම්

එ ආභුව ඉන්න සහ බල රහිතව පැවති බවත්, ඉන්න සහ බල රහිත වන බවත් සැලකිය යුතු ය.

(ඇ) යම් කාලීකාරීමික ඉඩමක් පවරාදීම ඉන්න සහ බලරහිත බව ප්‍රකාශ කරමින්, අවස්ථාවෙළිනා පරිදි, කොමිෂන් සඟාව හෝ අමාභාවවරය විසින් කරන ලද ආභුවක් (3) වන උපවගන්තියේ හෝ (4) වන උපවගන්තියේ විධිවිධාන ත්‍රියාත්මක විමේ හෝ තු වෙන් මේ කොටස යටතේ ඉන්න සහ බලරහිත යය සලකනු ලබන අවස්ථාවක, මේ පනත ආරම්භ වී මාස තැනක් ඇතුළත දී, පැවරුම්කරු හෝ පැවරුම්ලාභයා විසින් ඒ පවරාදීම කොමිෂන් සඟාව වෙත වැර්තා කළ යුතු ය.

(ඇ). (5) වන උපවගන්තිය යටතේ කොමිෂන් සඟාව වෙත කරන ලද වාර්තාවක් අනුව, කරුණු දක්වා, සිරිමට අවස්ථාවක් පැවරුම්කරුට හා පැවරුම්ලාභයාට සලකා දීමෙන් පසු, ඒ වාර්තාවකි සඳහන් පවරාදීම ඉඩම් ප්‍රතිසංස්කරණ පනතේ පරමාර්ථ ව්‍යරෝධ කෙරෙන ස්වභාවයෙන් යුතුක්න බව කොමිෂන් සඟාවට පෙනී යන අවස්ථාවක, කොමිෂන් සඟාව විසින් කොමිෂන් සඟාවේ අන්තර් යන යටතේ වූ ආභුවක් මිනින් ඒ පවරාදීම ඉන්න හා බලරහිත බව ප්‍රකාශ කරනු ලැබිය ගැනී ය. එවැනි සෑම ආභුවක් ම එම ආභුව අදාළ වන පැවරුම්කරු වෙත සහ පැවරුම්ලාභයා වෙත ලියාපදිංචි තැපැලුන් යවනු ලැබිය යුතු ය.

(7) මේ වගන්තීයේ (6) වන උපවහන්තිය යටතේ කොමිෂන් සභාව විසින් කරනු ලබන සැම ආදාළකමට ඉඩම් ප්‍රතිසංස්කරණ පනතේ 13 වන වගන්තීයේ (3) වන, (4) වන, (5) වන සහ (6) වන උපවහන්තිවල විධිවිධාන, අවශ්‍ය වෙනස් කිරීම් සහිතව, අදාළ විය යුතු ය.

(8) (5) වන උපවහන්තියේ විධිවිධානවලට අනුවලට හියා කිරීම් පැහැර හාරිමක්, ඉඩම් ප්‍රතිසංස්කරණ පනතේ විධිවිධානයේ අනුව හියා කිරීම් පැහැර හාරිමක් ලෙස සැලකිය යුතු අතර, ඒ අනුව ඒ සඳහා දිව්‍යම් ප්‍රතිසංස්කරණ විය යුතු ය.

ඉඩම්
ප්‍රතිසංස්කරණ
පනතේ
14 වන
වගන්තීය
යටතේ
කරන රුද
අත්‍යාච්‍රිත ආදාළ
සම්බන්ධයෙන්
වන විශේෂ
විධිවිධාන.

18. (1) ඉඩම් ප්‍රතිසංස්කරණ පනතේ 14 වන වගන්තීය යටතේ ඉල්ලීමක් ඉදිරිපත් කිරීමට හිමිකම ඒ පනත ආර්ථික වූ දිනයෙහි ලබා සිටිය ද ඒ වගන්තීයේ (1) වන උපවහන්තියේ සඳහන් කාලය ආක්‍රුති දී ඒ ඉල්ලීම ඉදිරිපත් කිරීමට පැපොහොසත් වූ යම් තැනැත්තාකු—

(අ) ඉඩම් ප්‍රතිසංස්කරණ පනත ආර්ථික වූ (මේ උපවහන්තීය යෙහි “අදාළ දිනය” යනුවෙන් සඳහන් කරනු ලබන) දිනයට ඉහතින්ම වූ දිනයෙහි යම් කැමිකාරීමික ඉඩම් අයිතිකරුව සිටියේ නම්, මේ පනත ආර්ථික වූ දිනයේ දී ඒ තැනැත්තා ඒ ඉඩමෙහි ව්‍යවස්ථාපිත බිඳ ගැනුමිකරු හෝ චුව ද, කව ද,

(ආ) ඉහත සඳහන් 14 වන වගන්තීයේ තුමක් සඳහන් ව ඇත්ද මේ පනත ආර්ථික වූ දිනයේ දී ඒ තැනැත්තා ඒ ඉඩමෙහි ව්‍යවස්ථා පිත බිඳ ගැනුමිකරුව සිටියාක් මෙන්, ඒ ඉඩම් සම්පූර්ණයෙන් ම හෝ ඉන් යම් කොටසක් හෝ විකිණීමෙන්, තැකි දීමෙන් තැනෙහෙත් ඉන් යම් ආකාරයකින් ඒ තැනැත්තාගේ යම් දැරුවකුට, එනම්, අදාළ වෙනත් ආකාරයකින් ඒ තැනැත්තාගේ යම් දැරුවකුට දිනයේ දී අවුරුදු දහ අවක් ව හෝ රේට වැඩි වයසක සිටි දැරුවකුට තැනෙහෙත් ඒ තැනැත්තාගේ දෙමාපියන්ගෙන් කොනකුව, පැවතීම සඳහා ඒ වගන්තීයේ (1) වන උපවහන්තිය යටතේ ඉල්ලීමක්, මේ පනත ආර්ථික වන දින සිට මෘස තුනක් අනුවති දී ඒ මක්, මේ පනත ආර්ථික වන දින සිට මෘස තුනක් අනුවති දී ඒ තැනැත්තා විසින් කොමිෂන් සභාව වෙනු ඉදිරිපත් කළ හැකි ය.

(ඇ) ඉහත සඳහන් පරිද ඉල්ලීමක් කොමිෂන් සභාව වෙනු පැවතීමු විටක, මේ පනත ආර්ථික වන දිනයේ දී—

(අ) ඒ ඉල්ලීමෙහි තිශ්‍රිතව සඳහන් ඉඩම් සම්බන්ධයෙන් වන්දියක් ඉඩම් ප්‍රතිසංස්කරණ පනතේ 28 වන වගන්තීය යටතේ ගෙවා නොතිබුණුහෙත් ; සහ

(ආ) ඒ පනතේ 22 වන වගන්තීය යටතේ ඒ ඉඩම් යම් තැනැත්තා තැකට පවර, දී නොතිබුණුහෙත්

පමණක්, ඒ පැවතීම සඳහා අනුමතය දෙමින් ඉඩම් ප්‍රතිසංස්කරණ පනතේ 14 වන වගන්තීයේ (2) වන උපවහන්තිය යටතේ ආභ්‍යවක් කොමිෂන් සභාව විසින් කළ යැකි ය.

(3) යම් කැමිකාරීමික ඉඩම් පැවතීම සඳහා අනුමතය දීම ප්‍රතිසංස්කරණ් හේප කරුණින්, කොමිෂන් සභාව විසින් ඉඩම් ප්‍රතිසංස්කරණ පනතේ 14 වන වගන්තීයේ (2) වන උපවහන්තිය යටතේ ආභ්‍යවක් මේ පනත ආර්ථිකවීමේ දිනයට පෙර යටතේ ආභ්‍යවක් මේ පනත ආර්ථිකවීමේ දිනයට පෙර

කර තීමුණුවූ ද ඒ උපවගන්තියේ සඳහන් කාලයීමාව තුළ දී ඒ ආභ්‍යවල විරුද්ධිව ආයවනයක් අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කිරීම, ඒ පැවතීම කිරීමේ අනුමතය ඉල්ල සිට තැනැත්තා අපේගෝසත් වී තීමුණු වූ ද අවස්ථාවක දි ඒ වගන්තියේ කුමක් සඳහන් ව ඇත ද මේ පනත අරිඹක වන දින සිට මාස තුනක් අභ්‍යාවත දි, ඒ තැනැත්තා වියේන් ඒ ආභ්‍යවල විරුද්ධිව අමාත්‍යවරයා වෙත අයවනයක් ඉදිරිපත් කළ හැකි ය.

(4) කොමිෂන් සභාව විසින් ඉඩම් ප්‍රතිසංස්කරණ පනතේ 14 වන වගන්තියේ (2) වන උපවගන්තිය යටතේ කරන ලද ආභ්‍යවල විරුද්ධිව ආයවනයක්, මේ පනත ආරම්භවීමේ දිනයට පෙර, යම් තැනැත්තා විසින් ඒ උපවගන්තිය යටතේ අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කර තීමුණු වූ ද අමාත්‍යවරයා විසින් ඒ ආයවනය ප්‍රතික්ෂේප කර ඇත්තා වූ ද අවස්ථාවක, ඉහත සඳහන් 14 වන වගන්තියේ කුමක් සඳහන්ව ඇතද, මේ පනත අරිඹක වන දින සිට මාස තුනක් ඇතුළත දි ඒ ආභ්‍යවල විරුද්ධිව තවදුරටත් වූ ආයවනයක් ඒ තැනැත්තා විසින් අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කළ හැකි ය.

(5) (3). වන උපවගන්තිය හෝ (4) වන උපවගන්තිය යෝ යටතේ ඉදිරිපත් කරන ලද ආයවනයක් අමාත්‍යවරයා වෙත ගැබුණු අවස්ථාවක දී ඉඩම් ප්‍රතිසංස්කරණ පනතේ 14 වන වගන්තියේ කුමක් සඳහන්ව ඇතද, මේ පනත ආරම්භක වන දිනයේ දි—

(අ) ඒ ආයවනයෙහි සඳහන් ඉඩම සම්බන්ධයෙන් වන්දියක්, ඉඩම් ප්‍රතිසංස්කරණ පනතේ 28 වන වගන්තිය යටතේ ගෙවා නොවුණේ නම්; සහ

(ආ) එම පනතේ 22 වන වගන්තිය යටතේ එම ඉඩම යම් තැනැත්තා හැකුව පවත් දී නොවුණේ නම්,

පමණක් ඒ ආයවනය ඉදිරිපත් කර ඇත්තේ යම් ආභ්‍යවකට විරුද්ධිව ද ඒ ආභ්‍යව සංශෝධනය කිරීම, පෙනස් කිරීම හෝ පුද් වශයෙන් වෙනස් කිරීම සියලුම අවස්ථානෙන් කරණු අනුව සාධාරණ හා යුතුක්ති සහයත වන බව අමාත්‍යවරයා විසින් සලකනු ලබන්නේ නම්, ඒ ආභ්‍යව අමාත්‍යවරයා විසින් සංශෝධනය කිරීම, වෙනස් කිරීම හෝ පුද් වශයෙන් වෙනස් කිරීම කළ හැකි ය.

(ආ) පහත දැක්වෙන යම් අවස්ථාවක දී එනම්—

(අ) මේ වගන්තියේ (1) වන උපවගන්තිය සමඟ කියවිය යුතු ඉඩම් ප්‍රතිසංස්කරණ පනතේ 14 වන වගන්තියේ (1) වන උපවගන්තිය යටතේ ඉදිරිපත් කරන ලද ඉල්ලීමක් ප්‍රකාර කොමිෂන් සභාව විසින් එකී 14 වන වගන්තිය යටතේ ආභ්‍යවක් කර ඇත්තා වූ; හෝ

(ආ) එකී පනතේ 14 වන වගන්තිය යටතේ කොමිෂන් සභාව විසින් කරන ලද ආභ්‍යවක් මේ වගන්තියේ (5) වන උපවගන්තිය යටතේ අමාත්‍යවරයා විසින් වෙනස් කර, පුද් වශයෙන් වෙනස් කර හෝ සංශෝධනය කර ඇත්තා වූ

අවස්ථාවක දී, ඒ ආභ්‍යවේ බලපෑම, කුතුහෙත්, වෙනස් කරන ලද පුද් වශයෙන් වෙනස් කරන ලද හෝ සංශෝධනය කරන ලද ඒ ආභ්‍යවේ බලපෑම වනුයේ යම් කෘෂිකාර්මික ඉඩම්ක් (මේ උපවගන්ති

යේ මින්මතු “පැවරුමිකරු” යනුවෙන් සදහය් කරනු ලබන) යම් තැනැත්තකු විසින් ඔහුගේ (මේ උපවෑන්තියේ මින්මතු “පැවරුමිලාභීය” යනුවෙන් සදහන් කරනු ලබන) දරවකුට හේ දෙමාපියන්ගේ කෙනකුට පැවරීම සදහා අනුමතය දීම වේ නම් සහ, ඒ ආයුව කරන ලද දිනයේ දී නැතහෙත් ඒ ආයුව එසේ වෙනස් කරන ලද, සූත්‍ර වශයෙන් වෙනස් කරන ලද හේ සංයෝග තායැකරන ලද දිනයේ දී ඒ ඉඩම කොමිෂන් සහාව වෙත සක්‍රීඩ් තුළුනේ නම්, කොමිෂන් සහාව විසින් නොප්‍රඹව ම ඒ ඉඩම ඒ පැවරුමිලාභීය වෙත පැවරිය යුතු ය.

(7) පහත සදහන් අවස්ථාවලට, එනම්,—

(අ) මේ වගන්තියේ (1) වන උපවෑන්තිය සමඟ කියවිය යුතු ඉඩම් ප්‍රතිසංස්කරණ පනතේ 14 වන වගන්තිය යටතේ ඉදිරිපත් කරන ලද ඉල්ලීමක් ප්‍රකාර, කොමිෂන් සහාව විසින් එකී 14 වන වගන්තිය යටතේ කරන ලද; හේ

(ආ) එකී 14 වන වගන්තිය යටතේ කොමිෂන් සහාව විසින් කරන ලදීට, මේ වගන්තියේ (5) වන උපවෑන්තිය යටතේ අමාත්‍යවරයා, විසින් වෙනස් කරන ලද හේ සූත්‍ර වශයෙන් වෙනස් කරන ලද හේ සංයෝගනය කරන ලද

සූත්‍ර ආයුවකටම ඉඩම් ප්‍රතිසංස්කරණ පනතේ 14 වන වගන්තියේ (3) වන සහ (4) වන උපවෑන්ති, අවශ්‍ය වෙනස් කිරීම් සහිතව; අදාළ විය යුතු ය.

දායා
ප්‍රතිසංස්කරණ
පනතේ
19 වන
වගන්තිය
යටතේ
කරන ලද
අනුම්
ත්වය
කිරීම්
සම්බන්ධයන්
වන විශේෂ
විධිවිධාන

19. (1) මේ පහත ආරම්භ වීමට පෙර, ඉඩම් ප්‍රතිසංස්කරණ පනතේ 19 වන වගන්තිය යටතේ කාමිකාරීමික ඉඩමකින් යම් තැනැත්තකු වෙත තබා ගැනීමට ඉඩ දෙනු ලබන කොටස හේ කොටස් හේ නියෝගීතාව සදහන් කරමින් කොමිෂන් සහාව විසින් කරන ලද නිශ්චය කිරීමකින් අනාජ්‍යතාව පත් යම් තැනැත්තකු විසින්, එකී ඉඩක සදහන් 19 වන වගන්තියේ කුමක් සඳහන්ට ඇත් ද මේ පහත ආරම්භ වන දින සිට මාස තුනක් ඇතුළත දී ඒ නිශ්චය කිරීමට විශුද්ධව ආයවනයක් කොමිෂන් සහාව වෙත ඉදිරිපත් කළ ගැනී ය.

(2) (1) වන උපවෑන්තිය යටතේ කොමිෂන් සහාව වෙත ඉදිරි පත් කෙරීන ලද ආයවනයක දී—

(අ) ආයවක සම්බන්ධයන් ඉඩම් ප්‍රතිසංස්කරණ පනතේ 19 වන වගන්තිය යටතේ කරන ලද නිශ්චය කිරීම මගින් ඔහුට තබා ගැනීමට ඉඩ දෙන ලද කාමිකාරීමික ඉඩම් කොටසෙහි හේ කොටස්ට ප්‍රමාණය සම්බන්ධයන් ඔහුට විශුද්ධව වෙනස්කමක් කර ඇති බවට; හේ

(ආ) ආයවක විසින් එම පනතේ 18 වන වගන්තිය යටතේ කරන ලද ප්‍රකාශනය මගින් ඔහු විසින් දක්වන ලද කාමින්ති, ඒ නිශ්චය කිරීමේ දී කොමිෂන් සහාව විසින් කළකිල්ලට ගෙන නොමැති බවට

කොමිෂන් සහාව සැට්ටීමට පත් වුවහොත් සහ, මේ පනත ආරම්භ මත දිනය වන විට,—

(අ) ආයවක විශින් ඉඩම් ප්‍රතිසංස්කරණ පනතේ 18 වන වගන්තිය යටතේ කරන ලද ප්‍රකාශනය මගින් කමාව අයන් යයි නිශ්චිතව සඳහන් කරන ලද කාලීකාරීමික ඉඩමෙන් පහත සඳහන් කොටස, එනම්, ඒ පනතේ 19 වන වගන්තිය යටතේ ඔහු සම්බන්ධයෙන් කරන ලද නිශ්චය කිරීමෙහි නිශ්චිතව සඳහන් ඉඩම් කොටස හර, ඒ සම්පූර්ණ ඉඩම් සම්බන්ධයෙන් වන්දි මුදලක් ඒ පනතේ 28 වන වගන්තිය යටතේ ගෙවී නොතිබුණ හොත්;

(ආ) (ඒ) 19 වන වගන්තිය යටතේ ඔහු සම්බන්ධයෙන් කරන දේ නිශ්චය කිරීමෙහි නිශ්චිතව සඳහන් ඉඩම් කොටස හර, ඒ මුළු ඉඩම් ඒ පනතේ 22 වන වගන්තිය යටතේ යම් තැනැත්ත් තත්ත්ව වෙත පවතු, දී නොතිබුණහොත්

පමණක්, ඉහත කි 19 වන වගන්තියේ කුමක් සඳහන්ව ඇත ද 19 වන වගන්තිය යටතේ, ආයවක සම්බන්ධයෙන් කර නිවුතු නිශ්චය කිරීම කොමිෂන් සහාව විශින් අවලංගු කර ඔහු සම්බන්ධයෙන් අපුත් නිශ්චය කිරීමක් ඒ වගන්තිය යටතේ කළ හැකි ය.

(ඃ) ඉඩම් ප්‍රතිසංස්කරණ පනතේ 19 ටන වගන්තිය යටතේ කරන ලද නිශ්චය කිරීමක් කොමිෂන් සහාව විශින් (2) වන උප වගන්තිය යටතේ අවලංගු කරනු ලබන අවස්ථාවක දී ඒ අවලංගු කිරීම ගැසට් පත්‍රයෙහි පල කළ කළ යුතු අතර, ඒ අවලංගු කිරීම එසේ පල කරන ලද දිනයේ සිට බලපෑවනේ විය යුතු ය; තවද එසේ පල කරන ලද ඒ අවලංගු කිරීමේ බලපෑම වනුයේ ඒ නිශ්චය කිරීමෙහි නිශ්චිතව සඳහන් කාලීකාරීමික ඉඩමේ අදින්වායිකම, හිමිකම සහ සම්බන්ධයාව ඒ පල කිරීමේ දින සිට කොමිෂන් සහාව වෙත යැඹු සතු වීම ය.

(ඍ) ඉඩම් ප්‍රතිසංස්කරණ පනතේ 19 වන වගන්තිය යටතේ කොමිෂන් සහාව විශින් කරන ලද නිශ්චය කිරීමක් අවලංගු කර අපුත් නිශ්චය කිරීමක් කොමිෂන් සහාව විශින් එම වගන්තිය යටතේ කරනු ලබන අවස්ථාවක දී, එම පනතේ 18 වන වගන්තිය යටතේ ඉල්ලුම්කරු විශින් කරන ලද ප්‍රකාශනයෙහි ඔහුව අයිති යැයි ඔහු විශින් සඳහන් කරන ලද කාලීකාරීමික ඉඩමේ ක්වත කොටස යෝ කොටස ඔහුව තබා ගැනීමට ඉඩ දෙනු ලැබේ ද යන්න ඒ නිශ්චය කිරීමෙහි නිශ්චිතව සඳහන් කරනු ලැබිය යුතු අතර, එසේ නිශ්චිත කොටස යෝ කොටස ඔහුව අත්ත වන දිනයේ දී ඉඩම් ප්‍රතිසංස්කරණ පනතේ 22 වන වගන්තිය යටතේ යම් තැනැත්ත් තත්ත්ව පවතු දී නොතිබුණු ඒ කාලීකාරීමික ඉඩමේ යම් කොටසින් වූ කොටසින් යෝ කොටස විය යුතු ය; නානුයෙන් එකි පනතේ 28 වන වගන්තිය යටතේ වන්දි මුදල් ගෙවනු නොලැබූ කොටසින් යෝ කොටස විය යුතුය. නිශ්චය කිරීම කරනු ලබන දිනයේ දී ඒ තැනැත්ත් නා ඒ ඉඩමේ වෙනස් භාජි බිඳ ගැනුමිකරු නොවුවද ඉහත සඳහන් ආකාරයට නිශ්චය කිරීමක් කරනු ලැබිය හැකි ය; තවද ඒ සූම නිශ්චය

කිරීමකට ම ඉඩම් ප්‍රතිසංස්කරණ පනතෙන් 19(1) (ආ), 19(2) මත, 20 වන සහ 21 වන වගන්තිවල විධිවිධාන, අවශ්‍ය වෙනස් කිරීම් සහිතව, අදාළ විය යුතු ය.

(5) මේ පනතේ හෝ වෙනත් යම් නීතියක කුමක් සඳහන් වූව දී ඉඩම් ප්‍රතිසංස්කරණ පනතේ 14 වන වගන්තිය හෝ 19 වන වගන්තිය යටතේ කරන ලද ආයුවක හෝ තිරිවය කිරීමක ප්‍රතිලුය වශයෙන් ප්‍රමාණයෙන් අක්කර විසිපහකට වැඩි වූ යම් කාෂේකාරීමින ඉඩමක අධිනිකර බවට පත් වන යම් තැනැත්තක විසින් 1958 අංක 2 දරන හෝ සහ රඛේ වතු (කැබලු කිරීම පාලනය කිරීමේ) පනතේ හෝ 1972 අංක 2 දරන වතු (ප්‍රවැතිම පාලනය කිරීමේ හා අන්කර ගැනීමේ) පනතේ විධිවිධාන යටතේ හාර අක්කාරායකින් එම ඉඩම තැබු විය හායි ආකාරයෙන් එම ඉඩම විකිණීම නිත්‍යනුභුල තොටන්හේ ය.

ඡ්‍යෙනිස ජාත්‍ය ප්‍රභාව ඉඩම් ප්‍රතිසංස්කරණ පනතේ 22 වන වශයෙන් පනතේ 22 වන වශයෙන් ප්‍රභාව විසින් යම් කාෂේ කාෂේමික ඉඩමක් යම් තැනැත්තක වෙත පවර දීමට, මේ පනත ආරම්භයීමේ දිනයට පෙර, එම ජීදාය යටතේ පියවර ගෙන ඇති අවස්ථාවකදී, මේ පනත මගින් එම ජීදාය ඉවත් කරනු ලැබුව දී එම ජීදාය ක්‍රියාත්මක ව උප්‍රව්‍යනියක් මෙන් එම තැනැත්තාව එම ඉඩම විකිණීමෙන් පවර දීමක් කරනු ලැබිය හායි ය.

ඇඩම් අක්කර ගැනීමේ ප්‍රකාශ යටතේ සඳහා මූල්‍ය ඇඩම් අනාම් ඉඩම් ප්‍රිමික පිළිබඳ විධිවිධාන.

21. (1) 1971 මැයි මස 29 වන දින හෝ ඉන් පසුව ඉඩම් අක්කර ගැනීමේ පනත යටතේ ඉඩම් අක්කර ගැනු ලෙ, මේ පනත ත්‍රියාන්තක විම ආරම්භ වන දිනය වන විට එම ඉඩම් සම්බන්ධ යෙන් වන්දි ගෙවා නොමැති අවස්ථාවක, මේ පනතෙහි හෝ වෙනත් යම් නීතියක හෝ කුමක් සඳහන් ව ඇත ද, එම ඉඩම් ඉඩම් ප්‍රතිසංස්කරණ පනත යටතේ කොමිෂන් සභාව සඳහා වූ උපස සලකනු ලැබිය යුතු අතර, එම ඇතුව එම පනතේ 14 වන වගන්තිය හෝ 18 වන වගන්තිය හෝ යටතේ ව්‍යවස්ථාපිත බදුගත්තුමිකරුව කුගේ අධිනිවාසිකම්වල එම ඉඩම් අධිනිකරුවන් හිමිකම් උපිය යුතු ය; තවද මේ පනත ත්‍රියාන්තක විම ආරම්භ වන දිනයේ සිට මාස තුනක් අනුවත් එම අධිනිකරුවන් විසින් කොමිෂන් සභාව වෙත ව්‍යවස්ථාපිත ප්‍රකාශනයක් කරනු ලැබිය යුතු ය.

(2) (1) වන උපවගන්තිය ප්‍රකාර කොමිෂන් සභාව සඳහා මූල්‍ය යම් ඉඩමක් සම්බන්ධයෙන් ව්‍යවස්ථාපිත බදුගත්තුමිකරුවකුට අධිනිවාසිකම් ඉඩම් නීතියෙහි නීතිකාරීමික ඉඩම් තැනැත්තින් තුවා නො ඇතිම ඉඩම දෙනු ලෙන ත්‍රියාන්තික නීතිවිධාන සඳහන් කරුම්, ඉඩම් ප්‍රතිසංස්කරණ පනතේ 19 වන වගන්තිය යටතේ ව්‍යවස්ථාපිත ත්‍රියාන්තික නීතිය සියලුම කිරීමක් කොමිෂන් සභාවට කළ නොහැකි වන අවස්ථාවක, ඉඩම් ප්‍රතිසංස්කරණ පනත යටතේ යම් තැනැත්තකුට අධිනිවාසිකම් උපවාසිකම් නීතිවිධාන ආරම්භය හෝ ඉඩම් ප්‍රතිසංස්කරණ පනතේ එම මූල්‍ය ප්‍රමාණය හෝ එම ව්‍යවස්ථාපිත බදුගත්තුමිකරුවෙන් අන්කර ගන්න පනත යටතේ එම ව්‍යවස්ථාපිත බදුගත්තුමිකරුවෙන් අන්කර ගන්න යුතු ප්‍රමාණය කොමිෂන් සභාව දී ඉඩම් ප්‍රමාණය හෝ යන දෙකින් අනු ප්‍රමාණය කොමිෂන් සභාව ලද ඉඩම් ප්‍රමාණය හෝ යන දෙකින් අනු ප්‍රමාණය විසින් එම ව්‍යවස්ථාපිත බදුගත්තුමිකරුවෙන් වෙත පවරනු ලැබිය යුතු ය.

(3) යම් කාලීකාරීමික ඉඩමක් පවතු දීම සඳහා ඉඩම් ප්‍රතිසංස්කරණ පනත් 14 වන වගන්තියේ (2) වන උපවගන්තිය යටතේ අනුමතය දීම කොමිෂන් සභාවට කළ නොහැකි වන අවස්ථාවක, ඉඩම් අත්කර ගැනීමේ පනත යටතේ වනවස්ථාපිත බදුගත්තුම්කරු ගෙන් අත්කර ගන්නා ලද තාක් ප්‍රමාණය කොමිෂන් සභාව විසින් ඒ ව්‍යවස්ථාපිත බදුගත්තුම්කරුගේ යම් දරවකු නැතුහෙන් දේමත් පියන්ගෙන් කෙනකු වෙන පවරනු ඇතිය යුතු ය.

(4) (1) වන උපවගන්තිය යටතේ කොමිෂන් සභාව වෙන සතු වූ ලෙස සලකනු ලබන සහ ඉඩම් අත්කර ගැනීමේ පනත යටතේ අත්කර ගන්නා ලද ඉඩම් සඳහා වන්දි ගෙඹා නොමැති අවස්ථාවක, සහ (2) වන උපවගන්තිය යටතේ නිශ්චිත කිරීමක් කරනු නොලබ ඇති අවස්ථාවක හෝ, (3) වන උපවගන්තිය යටතේ අනුමතය දීමක් කර නොමැති අවස්ථාවක, ඒ ඉඩම් සඳහා මේ පනත යටතේ වන්දි ලබා ගැනීමේ සිමිකම ව්‍යවස්ථාපිත බදුගත්තුම්කරුට නිඛිය යුතු ය.

22. මේ පනතේ මේ කොටසයි—

දෑරුව
තිරිපෙනු

“කොමිෂන් සභාව” යන්නෙන් ඉඩම් ප්‍රතිසංස්කරණ පනත මිනින් පිළිවුවන ලද ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව අදහස් වේ; සහ

“ඉඩම් ප්‍රතිසංස්කරණ පනත” යන්නෙන් ජාතික රාජ්‍ය සභාවේ 1975 අංක 39 දරන පනතින් සංයෝධිත ජාතික රාජ්‍ය සභාවේ 1972 අංක 1 දරන ඉඩම් ප්‍රතිසංස්කරණ පනත අදහස් වේ.

පරිග්‍රීකෝනුවේ පහත කොට්ඨාස්වල සහ තීව්වල එරෙහින දෙන සිල (දැමිය) රු. 30 කි (මිල්දිය) රු. 40 කි. කොලඩ 1, නු. පෙ. අංක 500, රජයේ ප්‍රකාශන කාර්යාලයේ අධිකාරී වෙත මූල්‍ය වර්ෂයකම දැක්වීමේ හෙත 15 පැන් දිනට පෙර දෙන මූල්‍ය හෙබා උතුව එළුම් එළුම් එක් එක් වර්ෂය පෙන් එක් පෙන් පෙන් පෙන්